

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය විශාලනය

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, සහ 1942 අංක 18 දරන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ආඥා පනතේ (621 අධිකාරියේ) 24(1) වගන්තිය ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මාගේ වාර්තාවේ මතය විශාලනය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන්, මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 මතය විශාලනය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති පරිදි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.

මේ හේතුවෙන්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසෙන වටිනාකම් හෝ අයිතමයන් වල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදලේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව අරමුදලේ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම හා විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද, මතය වියාවනය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 7 ඡේදය ප්‍රකාරව අරමුදල විසින් උපචිත පදනම මත ගිණුම් තැබිය යුතු වුවද, භාණ්ඩාගාර බැඳුම්කර සඳහා සමාලෝචිත වර්ෂයට අදාළව උපයා තිබූ පොළී ආදායම උපචිත පදනම මත හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි.	භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පොළිය මුදල් පදනම මත හඳුනාගත් බව.	ප්‍රමිතය ප්‍රකාරව භාණ්ඩාගාර බැඳුම්කර සඳහා උපයා ඇති නමුත් වාර්තාකරණ දිනට නොලැබුණු පොළී ආදායම උපචිත පදනම මත ගණනය කර ලැබිය යුතු ආදායම ලෙස හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
නැවත මිලදී ගැනීමේ එකඟතාව (Repurchase Agreement - REPO) යටතේ සිදුකර තිබූ ආයෝජන සඳහා සමාලෝචිත වර්ෂයට අදාළ පොළී ආදායම හා ලැබිය යුතු පොළී ආදායම රු.1,420,181 කින් වැඩියෙන් ගණනය කර ගිණුම්ගත කර තිබීම හේතුවෙන් වර්ෂයේ පොළී ආදායම එම ප්‍රමාණයෙන්ම වැඩියෙන් දක්වා තිබුණි.	2026 ගිණුම් පිළියෙල කිරීමේ දී නිවැරදි කිරීමට සටහන් කරගත් බව.	ආයෝජන සඳහා පොළී ආදායම ගිවිසුම් කොන්දේසි අනුව නිවැරදිව ගණනය කර, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර අවශ්‍ය ගැලපීම් සිදු කළ යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු. මිලියන	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එක් එක් දායකයා හා ආයතනය දැක්වෙන පරිදි විස්තරාත්මක කේවල උපලේඛන ඉදිරිපත් කර නොතිබූ බැවින් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබූ රජයේ දායක මුදල් ගිණුමේ ශේෂයේ නිවැරදිතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.	227.6	කේවල ශේෂ උපලේඛන	2025 වසර ආරම්භයේ දී දියත් කළ නව ක්‍රමවේදය අනුව මින් ඉදිරියට මෙම ශේෂයන් එක් එක් ආයතන අනුවත් නිලධාරීන් අනුවත් හඳුනාගත හැකි අතර පෙර සිට පැවත එන මෙම ශේෂය නිලධාරීන් හට ගෙවීම් කිරීමත් සමඟ අඩුවෙගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව.	ගිණුම් ශේෂයන්හි නිවැරදිතාවය සහ සම්පූර්ණතාවය තහවුරු කරගත හැකි පරිදි විස්තරාත්මක කේවල ශේෂ උපලේඛන සකස් කර පවත්වාගෙන යා යුතුය.
(ආ) එක් එක් දායකයා අනුව වෙන් කළ හැකි පරිදි කේවල ශේෂ උපලේඛන ඉදිරිපත් කර නොතිබූ බැවින් අනිවාර්ය දායක මුදල් ගිණුමේ ශේෂය හා රජයේ දායක මුදල් ගිණුමේ ශේෂයෙහි නිවැරදිතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.	43,087.5 66,095.1	කේවල ශේෂ උපලේඛන	2025 වසර ආරම්භයේ දී දියත් කළ නව ක්‍රමවේදය අනුව මින් ඉදිරියට මෙම ශේෂයන් එක් එක් ආයතන අනුවත් නිලධාරීන් අනුවත් හඳුනාගත හැකි අතර පෙර සිට පැවත එන මෙම ශේෂය නිලධාරීන් හට ගෙවීම් කිරීමත් සමඟ අඩුවෙගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව.	අනිවාර්ය දායක මුදල් හා රජයේ දායක මුදල් ගිණුම් ශේෂයන්හි නිවැරදිතාවය සහ සම්පූර්ණතාවය තහවුරු කළ හැකි පරිදි, උපලේඛන සකස් කර පවත්වාගෙන යා යුතුය.
(ඇ) ස්වේච්ඡා දායක මුදල් ගිණුමේ ශේෂය සම්බන්ධයෙන් හිමිකම් ලබන්නන්ගේ තොරතුරු සහිත උපලේඛන විගණනයට ඉදිරිපත් නොවූ බැවින් එම ශේෂයෙහි නිවැරදිතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.	67.0	හිමිකම් ලබන්නන්ගේ තොරතුරු සහිත උපලේඛන	2025 වසර ආරම්භයේ දී දියත් කළ නව ක්‍රමවේදය අනුව මින් ඉදිරියට මෙම ශේෂයන් එක් එක් ආයතන අනුවත් නිලධාරීන් අනුවත් හඳුනාගත හැකි අතර පෙර සිට පැවත එන මෙම ශේෂය නිලධාරීන් හට ගෙවීම් කිරීමත් සමඟ අඩුවෙගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව.	ස්වේච්ඡා දායක මුදල් ගිණුම් ශේෂයේ නිවැරදිතාවය සහ සම්පූර්ණතාවය තහවුරු කළ හැකි පරිදි, හිමිකම් ලබන්නන්ගේ තොරතුරු ඇතුළත් විස්තරාත්මක උපලේඛන සකස් කර පවත්වාගෙන යාම හා විගණනයට ඉදිරිපත් කිරීම කළ යුතුය.

(ඇ)	1989 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එනු ලබන රු.මිලියන 5.6 ක් වූ ගැලපුම් ගිණුම් ශේෂය සම්බන්ධයෙන් කාල විශ්ලේෂණයක් (Age Analysis) විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	5.6	කාල විශ්ලේෂණය	කාල විශ්ලේෂණයක් සිදු කර ගැනීමට නොහැකි වූ බව.	ඉදිරියට ගෙන එන ගැලපුම් ගිණුම් ශේෂ ආයතන මට්ටමින් හා ඒවායේ කාල පරාසය අනුව හඳුනාගත හැකි පරිදි ගිණුම් වාර්තා පවත්වාගෙන යා යුතු අතර, කාල විශ්ලේෂණයක් සකස් කර ඉදිරිපත් කිරීමට සහ දිගුකාලීනව නිරවුල් නොවූ ශේෂ කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
-----	--	-----	---------------	--	---

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1942 රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් පනතේ 25 වන වගන්තිය	එක් එක් මුදල් වර්ෂය අවසාන වීමෙන් පසු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක විසින් එම දිනයේ දී අරමුදලේ තමාගේ නමින් බැරට පවත්නා මුළු මුදල් ප්‍රමාණය එක් එක් දායකයා වෙත දැනුම් දිය යුතු වුවත්, එම අවශ්‍යතාවය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	පනතේ විධිවිධාන අනුව එක් එක් දායකයාගේ ගිණුම් ශේෂ නිවැරදිව හඳුනාගෙන වාර්ෂිකව දැනුම් දිය හැකි පරිදි සුදුසු තොරතුරු පද්ධතියක් හා ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 12,576.55 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.මිලියන 13,278.43ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි අඩු වීමට ආයෝජන මත පොළී ආදායම රු.මිලියන 701.88 කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.12,576,550,809ක් වූ පොළී ආදායම දායකයින් අතර විසර්ජනය කිරීම සඳහා ආරම්භක මාසික චෙක්කිරීම් වටිනාකමෙන් සාමාන්‍ය අගයක් පදනම් කොටගෙන අනුපාතය තීරණය කර තිබුණු අතර එම ක්‍රමවේදය මගින් උපයාගත් සමස්ත පොළී ආදායම දායකයන් අතර සම්පූර්ණයෙන්ම බෙදී යාම සහතික නොවන බව නිරීක්ෂණය විය. ඒ අනුව, සමාලෝචිත වර්ෂයේදී රු.3,679,090,761ක් වූ පොළී ආදායමක් දායකයින් අතර නොබෙදා පොදු සංචිතයට මාරුකර තිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	අරමුදල විසින් උපයාගනු ලබන පොළී ආදායම දායකයන් අතර සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ සම්පූර්ණයෙන්ම බෙදාහැරීම සහතික වන පරිදි අනුමත කළ විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතුය.